

සිතර සතිපටියානය

ලොව වෙසෙන සියලු සත්ත්වයන්ගේ ඒකායන පැතුම දුකින් නිදහස් වීමයි. සත්ත්වයා සැපතට කුමැති වන්නේන් දුකට අකුමැති කරන්නේ මේ නිසයි (සුඩකාමා දුකුපිපටිකක්කළා). විශේෂයෙන් මිනිසා තම දිවිමගේ සිදුකරන සැම කටයුත්තකින් ම අපේක්ෂා කරන්නේ දුකින් නිදහස් ව සැපතට පත්වීමයි. එහෙත් අභාග්‍ය නම් සත්ත්වයා දුකින් නිදහස් වීම සඳහා සිදු කරන දැ තුළින් ම තව තවත් දුක වෙත ම ලාභ වීමයි. සම්මා දිවියේයෙන් තොර ලෝකයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් නිදහස් වීම සඳහා සිදු කරන්නේ එබදු ම ලක්ෂණවලින් යුතු ජීවී, අභ්‍යාච්‍ය දැ තමා වෙත ලාභ කර ගැනීමයි. අවසානයේ පෙර තිබුණාට ද වඩා දුක් සම්දායක් සහිත ව අත්ථතිකර ලෙස ජීවිතය නිමා කොට යලිදු සසරට වැටෙයි. මේ බව මැනැවීන් පසක් කළ හාගාවතුන් වහන්සේ දුකින් නිදහස් වීමේ සැබැ මාවත ප්‍රත්‍යක්ෂ කොට ලෝක සත්ත්වයාට ද එම මාවත ලබා දීමට අතියෙ කරුණාධ්‍යාගයෙන් කටයුතු කළහ. උන් වහන්සේ ලොවට දේශනා කළ සැම දහම් පදයකින් ම ප්‍රකාශ වන්නේ දුකින් නිදහස් වීමට අවශ්‍ය මාරෝගේපදේශයන් ය. ඒ අතර මහාසතිපටියාන සූත්‍රය (දි.නි.) දුකින් පෙළෙන ලෝකයාට මහා මාශයායකි. ලෝක සත්ත්වයා අත්විදින දුකෙහි සැබැ ස්වභාවය මැනැවීන් ව්‍යවරණය කොට ඒ සඳහා නොවරදින ප්‍රතිකර්මය ඒ තුළ අන්තර්ගත ය.

බුදුරජාණන් වහන්සේ පුරා වසර 45ක් ලෝසතුන් වෙත දේශනා කළ සද්ධර්මය නිවන ඉලක්ක කොට වුවකි. මූහුදු ජලය කොතැනීන් ගත්ත ද එහි ඇත්තේන් එක ම පුත්‍ර රසයයි. එමෙන් ම තපාගත දේශීත සමස්ත බුද්ධවචනය තුළ ම අත්තර්ගත ව ඇත්තේ නිවන් හෙවත් විමුක්ති රසයයි. ඒ අතර ද මහාසතිපටියාන සූත්‍රය සුවිශේෂී අනුගාසනාවකි. හාගාවතුන් වහන්සේ 'සත්ත්වයන්ගේ පිරිසු බව පිණිස, ගෝක පරිදුවයන්ගේ ඉක්ම්වීම පිණිස, දුක්දොම්නස් නිම කිරීම පිණිස, ඇානය ලැබීම පිණිස, නිර්වාණාවලේෂ්ධය සාක්ෂාත් කිරීම පිණිස' දේශනා කළ ඒකායන මාවත මෙම සූත්‍රයෙන් විස්තර වේ. උන් වහන්සේ විවිධ අවස්ථාවන්හි නිවන් මග පහදා දෙමින් දේශනා කළ කරුණු රසක් මෙම එක ම මහාසතිපටියාන සූත්‍රයෙහි අත්තර්ගත ව ඇත. ඒ අතර ස්කන්ධ, ධාතු, වේදනා, වික්ෂ්දාණ, ආනාපානසති, කායගතාසති, නීවරණ, ආයතන, වතුරාරය සත්‍යය, බොත්ස්කිංග, ආරය අභ්වාංගික මාර්ගය, නිර්වාණය ආදි ඉගැන්වීම සුඡ්‍ර ව ම දැක්වෙන අතර ත්‍රිලක්ෂණය, කර්මය, සංසාරය, හේතුව්ලදහම ආදිය වතු ව දැක්වේ.

සත්ත්වයාගේ සමස්ත ජීවිත පැවැත්ම වෙත ම අවධානය යොමු කරවා එහි යථාර්ථය අවබෝධ කරවා රට ඇති ඇල්ල දුරුකොට සසරගත දුකින් සත්ත්වයා මුදවාලීමේ කරුණාධ්‍යාගයෙන් හාගාවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කොට ඇත. සමස්ත සූත්‍රයෙන් ම අවධානය යොමු කරවන්නේන් සිහිය මැනැවීන් පිහිටුවීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීමටයි. සත්ත්වයාගේ සිත හා කය (නැතහාත් නාමරුප, ස්කන්ධ, ධාතු, ආයතන ආදි) වශයෙන් දැක්වෙන සමස්ත අද්දැකීම සම්දාය පිළිබඳ ව ම පරිපූරණ වශයෙන් මතා සතිමත් බවක් ඇති කරලීම සඳහා මෙමගින් අනුගාසනා කෙරේ.

බුදුරඳන් වෙත පැවැති වූ ග්‍රාවකයන්ගේ පිතාවිෂය (පියාගේ වපසරිය) ලෙස දක්වා ඇත්තේන් සතර සතිපටියානය නමැති සිය පියාගේ විෂයයෙහි හැකිරෙන ලෙසත් එසේ හැකිරීමෙන් අනතුරතින් තොර ව ධර්මමාර්ගයෙහි ගමන් කළ හැකි බවත් බුදුරඳන්ගේ අනුගාසනයයි. විශේෂයෙන් අප්‍රතිත් පැවැති ව සංස්ක්‍රිතවන් නවක පැවැද්දන් මෙම සතර සතිපටියානයෙහි හික්මවන ලෙස හාගාවතුන් වහන්සේ හික්ෂ්‍යන් වහන්සේට අනුගාසනා කළහ. සම්බුදු සසුන විෂයයෙහි ග්‍රද්ධාවත් ගිලයන් ප්‍රඥාවත් වැඩියුතු වීමට මෙම දහම් මග බෙහෙවින් උපකාරීවීම මේ හේතුවයි. තවද කිසියම් හික්ෂ්‍යවක් තමා තමාට ම ප්‍රදීපයක් (නොහාත් දිවයිනක්) සරණක් කොට වෙසේ නම් කළ දුත්තන් මෙම සතර සතිපටියානය වැඩිම බව සඳහන් වේ. යමෙකුට සැබැ රෙක්වරණයක් සැලසෙන්නේ සතිපටියානය වැඩිමෙනි. සත්ත්වයාගේ ඇස, කන ආදි පංච ඉන්දියයන්ට රෙක්වරණය සිතයි. ඩුදෙක් සිතක් තිබු පමණින් එයට ආරක්ෂාවක් නොමැත.

සිතට රකවරණය ලෙස දක්වා ඇත්තේ සතිය හෙවත් සතිමත් බවයි. එය සිහියට රකවරණයක් ලැබෙන්නේ කෙලපුන්ගෙන් සිත මුදවා ගැනීම නම් වූ විමුක්තිය තුළිනි. විමුක්තිය නිවන පිළිසරණ කොට පවතී. එමනිසා සතිපටියානය වැඩිම රාග, ද්වේෂ, මෝහ දුරුකිරීම සඳහා වූ අසංඛ්‍යා මාර්ගය ලෙස විස්තර වේ (සතිපටියාන සූත්‍ර, සං.නි. සලායන වග්ග)

නිවන් මග විවරණය කෙරෙන සූත්‍ර ධර්ම අතර මහාසතිපටියාන සූත්‍රයට ප්‍රධාන තැනක් හිමි වේ. සම්පූර්ණ නිවන් මග සවිස්තරාත්මක ව එහි සඳහන් ව ඇත. බුදුදහමෙහි ප්‍රධාන ඉගැන්වීම රසකට මහාසතිපටියාන සූත්‍රයේ ඇතුළත් කරුණු සම්බන්ධ ව පවතී. සංසාරගත සත්ත්වයා අනාදිමත් කාලයක් තිස්සේ අපමණ දුක් රසක් විදිමින් සසර සැරසරන්නේ ලෝකය පිළිබඳ වැරදි ආකල්ප භතරක් නිසාවෙනි. මෙය 'සතර විපල්ලාස' නමින් හැඳින්වේ. ඒවා නම් :-

1. අසුහෙ සුහසක්දූදා (අසුහ දැ සුබ වශයෙන් හඳුනා ගෙන සිටීම)
2. දුක්බේ සුබසක්දූදා (දුක් දැ සැපැ වශයෙන් හඳුනා ගෙන සිටීම)
3. අතිච්චෙ නිව්වසක්දූදා (අතිත් දැ නිත් වශයෙන් හඳුනා ගෙන සිටීම)
4. අනත්තේ අත්තසක්දූදා (අනාත්ම දැ ආත්ම වශයෙන් හඳුනා ගෙන සිටීම)

හුදේක් යමක් අසුහ හෝ දුක් හෝ අතිත් හෝ අනාත්ම හෝ වූ පමණින් සත්ත්ව සත්තානයට දුක හට නොගනී. දුක හටගන්නේ අසුහ දේ සුහ ලෙසත් දුක් දේ සැපැ ලෙසත් අතිත් දේ නිත් ලෙසත් අනාත්ම දේ ආත්ම ලෙසත් වශයෙන් පවත්නා වැරදි විත්තනය නිසයි. මහාසතිපටියාන සූත්‍රයෙහි සඳහන් සතර සතිපටියානයෙන් ඉහත දැක්වූ සතර විපල්ලාස දුරුවීමට මග පෙන්වයි. කායානුපස්සනාවෙන් 'අසුහෙ සුහසක්දූදාව' ද වේදනානුපස්සනාවෙන් 'දුක්බේ සුබසක්දූදාව' ද විත්තානුපස්සනාවෙන් 'අතිච්චෙ නිව්වසක්දූදාව' ද අම්මානුපස්සනාවෙන් 'අනත්තේ අත්තසක්දූදාව' ද දුරුවීමට අනුගාසනා කෙරේ. මෙලෙස සතර සතිපටියානය වැඩිමෙන් සතර විපල්ලාස දුරුවීම අතර, සතර ආහාරය පිරිසිද දැනීමට ද අවකාශ සැලැසේ. කායානුපස්සනාව වැඩිමෙන් 'කබලිංබාර ආහාරය' පිරිසිද දැනීමට වේදනානුපස්සනාව වැඩිමෙන් 'ඒස්ස ආහාරය' පිරිසිද දැනීමට විත්තානුපස්සනාව වැඩිමෙන් 'වික්දූදාණ ආහාරය' පිරිසිද දැනීමට අම්මානුපස්සනාව වැඩිමෙන් 'මනෝසක්දූවේතන ආහාරය' පිරිසිද දැනීමට හැකියාව ලැබේ.

හාගාවතුන් වහන්සේ දුක පිළිබඳ විහු කරමින් ජාති, ජරා, මරණාද දුක් දක්වා ඒ සියලුලට ම පදනම ලෙස දැක්වූයේ උපාදානස්කන්ද පංචකයයි (සංඛිත්ත්තා පසක්දූව්පාදානක්බන්ධා දුක්බා). සතර සතිපටියානය වැඩිම ස්කන්ධපංචවකය පිරිසිද දැන රට ඇති ඇල්ම දුරුකර දුකින් තිදහස් වීමට හේතු වේ. ඒ අනුව කායානුපස්සනාව වැඩිමෙන් රැඡප්ස්කන්ධය පිරිසිද දැනීමට වේදනානුපස්සනාව වැඩිමෙන් වේදනාස්කන්ධය පිරිසිද දැනීමට අම්මානුපස්සනාව වැඩිමෙන් වේදනාස්කන්ධය පිරිසිද දැනීමට අවකාශ සැලැසේ. තවද සමස්ත බුද්ධව්වනය නාමරුප පිරිසිද දැන ඒ කෙරෙහි ප්‍රවත්තනා ඇල්ම දුරුකිමට මග පෙන්වන දහම්කි. කායානුපස්සනාවෙන් රැඡ ද සෙසු අනුපස්සනා තුනෙන් නාම ද පිරිසිද දැනීමට මග පෙන්වයි. මෙලෙස සතර සතිපටියාන වැඩිම සම්මුත වශයෙන් සත්ත්වයා යනුවෙන් ව්‍යවහාර කෙරෙන සියලුල වතා ගැනීමට තැප්පා, දැම්මී, මාන වශයෙන් ඒ පිළිබඳ ව ප්‍රත්ත්තා සියලු ආශ්‍රාව දුරුකිමට මාවත වේ. සතර සතිපටියානය වැඩිම සමස්ත බුද්ධව්වනය අනුගමනය කිරීමක් වන අතර එය සම්මා දිවිධීය පෙරටු කොටගත් ආරය අෂ්ට්‍රාංගික මාර්ගයේ සම්මා සතිය තුළින් ප්‍රකට වන්නකි.

කුරුරට කම්මාස්සදම්ම නම් කුරුවැසියන්ගේ නියමිගමෙහි දී දේශනා කරන ලද මහාසතිපටියාන සූත්‍රය ආරම්භයෙහි දී ම බුදුරජාණන් වහන්සේ සතර සතිපටියාන වැඩිමෙන් අත්වන ප්‍රතිඵ්‍යා ලෝකය හමුවේ ඉදිරිපත් කරති. සතිපටියානය වැඩිමේ ප්‍රතිඵ්‍යා වශයෙන්,

සත්ත්වයන්ගේ පිරිසිද බව සඳහා (එකායනා අය නික්ඛෙවී මගේ සත්තානා විසුද්ධියා)
සේක පරිදේවයන් ඉක්ම්වීම සඳහා (සෞකපරිද්දවානා සමතික්කමාය)

දුක් දොම්නස් නිමා කිරීම සඳහා (දුක් දොම්නස්පානං අත්තංගමාය)

සූජාණය උපදාව ගැනීම සඳහා (සූජායස්ස අධිගමාය)

නිරවාණය සාක්ෂාත් කිරීම සඳහා (නිබ්බානස්ස සවිෂ්කිරියාය යදිදී වන්තාරෝ සතිපටියානා)

ඒකායන ප්‍රතිපදාව ලෙස දේශනා කොට ඇත්තේ සතර සතිපටියානයයි.

ලොව වෙසෙන ඕනෑම පුද්ගලයකුගේ උසස් අහිලාස කිහිපයක් මෙහි සඳහන් ව ඇත. මෙකි ප්‍රතිඵ්‍යුල සාක්ෂාත් කරගනු වස් ආරම්භයේදී ම තමා තුළ ඇති කර ගත යුතු ලක්ෂණ කිහිපයක් සුතුයෙහි දක්වේ. එනම් කෙලෙස් තවන විරයෙන්, නුවණීන් සිහියෙන් යුතු ව ලෝකය හෙවත් පැක්වස්කන්දය පිළිබඳ ව දැඩි ලෝහය හා දොම්නස දුරු කොට ('...ආතාපි සම්ප්‍රානො සතිමා විනෙයා ලොකේ අහිඹේකා දොම්නස්ස....') සතිපටියානයෙහි යෙදිය යුතු බව බුදුරජාණන් වහන්සේ අනුගාසනා කරති. සිතෙහි දැඩි ලෝහය හා දොම්නස හාවනාවට බාධාවකි. එබැවින් ලෝහය හැකිතාක් අවම කොට දොම්නස් සිතිවිලිවලින් තොර ව ධර්මානුකුල ප්‍රීතියක් සහිත ව හාවනාවට සූදානම් වීම අවශ්‍ය කෙරේ. සතිපටියානය වැඩිමට අජේක්ෂා කරන්නකු විසින් මෙම කරුණු පිළිබඳ ව මූල දී ම දැනුවත් ව එය අනුගමනය කළ යුතු ය.

තවද සතර සතිපටියානය වැඩිමේ දී කුසල දහමි ආරම්භයේ දී පාරිගුද්ධත්වය ඇති කර ගත යුතු බව සඳහන් ව ඇත. මෙහි කුසල දහමි ආරම්භය වශයෙන් දක්වා ඇත්තේ සිලයෙන් පිරිසිදු බවට පත් ව දාජ්ඡිය සාප්‍ර කර ගැනීමයි. (... ආදිමෙව විසේෂයෙහි කුසලෝසු ඔම්මෙසු. කො ව ආදි කුළුලානං ධම්මානං: සීලං ව සුවිසුද්ධිං, දිවිධී ව උප්තකා. හික්බු සුත්ත, සං.නි.5-1, සතිපටියාන සංයුත්ත). ඒ අනුව පංචිලය ආදි දිලයක මැනුවින් පිහිටා ගාශ්වත, උවිංඩ යන අන්තද්වයෙන් තොර ව දේශන සම්පත්තියෙන් යුතු ව සතර සතිපටියානය හාවත කළ යුතු ව ඇත.

'සති' යනු සිහියයි. 'පටියාන' යනු තිවැරදී ලෙස පිහිටුවා ගැනීමයි. ඒ අනුව 'සතිපටියාන' යනු අපගේ අවධානය හෙවත් සිහිය නිවැරදී ලෙස පිහිටුවා ගත යුතු ආකාරය පිළිබඳ විස්තර වන අනුගාසනයයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිවි සැනැහෙන මාවතෙහි වැඩිය යුතු ගුණාග අතර සතිපටියානයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයයි. සතිසම්පර්කුස්ස, සතර සතිපටියාන, සති ඉතුරුය, සති බල, සති සම්බාජ්කංග, සම්මා සති ආදි මූලික ඉගැන්වීම රසක ප්‍රධාන කරුණක් ලෙස සතිය විස්තර කොට ඇත්තේ එබැවිනි. අප කෙතෙක් දුර කෙලෙස් දුරලින් මානසික සුවය ලබා ගැනීමෙහි නිරත වී සිටිනවා ද යන්න තීරණය කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ සතිපටියානය කෙතෙක් දුරට වඩනවා ද යන කරුණයි. එබැවින් විශේෂයෙන්

අප කිසියම් ආකාරයක මානසික දොම්නසක්, අසහනයක් අන්විදිතවා නම් ඊට ප්‍රධානතම හේතුව සත්ත්වය තීරණය වූ ආකාරය පිළිබඳ සැබැඳු තතු නොදුනීම් පිළිබඳ අවිද්‍යාවයි හෙවත් නොදුනීමයි. එනම් සත්ත්වයා හා ලෝකය පිළිබඳව දුක ඇතිවන හා තිරුද්ධ වන ආකාරය පිළිබඳ අනවබෝධයයි. සතර සතිපටියානයෙන් අපට මග පෙන්වන්නේ සත්ත්වයා නිර්මාණය වූ ආකාරය පිළිබඳ තිවැරදී අවබෝධයක් ලබා දී ඊට ඇති ආශාව, බැඳීම තිරුද්ධ වන ආකාරයට සිති පිහිටුවා ගැනීමට නුවන ලබාදීමයි. එහි දී සත්ත්වයා හේ දුර්ගලයා නමින් අප ව්‍යවහාර කරන සිත-කය, තාමරුප- විසුද්ධාණ, පංචලපාදානස්කන්දය, ගොලොස් ආයතන, අවලොස් බානු පිළිබඳ පැහැදිලි අවබෝධයක් අප වෙත ලබා දේ. එම අවබෝධය හෙවත් විද්‍යාව ලබා ගත් පමණට ලෝකය හෙවත් සත්ත්වයා පිළිබඳ අවබෝධය වර්ධනය වී දුකින් නිදහස් වීමට අවකාශ සැලසේ. බුදුදහමේ එන සියලු ඉගැන්වීම් මෙම සතර සතිපටියානය තුළට අන්තර්ගත කිරීමේ හැකියාව පවතී.

සත්ත්වයාගේ සමස්ත අත්දැකීම් පිළිබඳව ම සිහිය පිහිටුවා ගත යුතු ස්ථාන සතරක් මහාසතිපටියාන සුතුයෙහි සඳහන් ව ඇත. ඇස්, කන්, තාස්ංදී ඉතුරුය ඔස්සේ ලබන ආධ්‍යාත්මික හා බාහිර ලෝකය පිළිබඳ සියලු අත්දැකීම් මේ ඇතුළත් වේ.

එනම් :-

1. කයෙහි කය අනුව නුවණීන් බලන කායානුපස්සනාව
2. වේදනාවන්හි වේදනා අනුව නුවණීන් බලන වේදනානුපස්සනාව
3. සිතෙහි සිත අනුව නුවණීන් බලන විත්තානුපස්සනාව
4. ධර්මයන්හි ධර්මයන් අනුව නුවණීන් බලන ධම්මානුපස්සනාව

යන අනුපස්සනා සතරයි.

සතර සතිපටියානය වැඩිමේ ප්‍රකිජිල වශයෙන් ග්‍රාවකයා කුල සිහිය හා නුවණ යන අංග දෙක ම දියුණු විය යුතුය. සිහිය යනු සතියයි. නුවණ යනු සම්පූර්ණය හෙවත් ප්‍රඟාවයි. සතිය යනු යමෙකු එක් අතකින් ගෞයම් මිටක් අල්ලා ගැනීම හා සමානයි. එම අනෙක් අතින් දැකැත්තෙන් එම ගෞයම් මිට කැපීම සම්පූර්ණය හෙවත් ප්‍රඟාවයි. බුදුදහමින් අපේක්ෂිත සැබැං හාවනාව සථාල වන්නේ මෙම අංග දෙක ම මැනැවීන් සම්පූර්ණ වීම වශයෙනි. ඒ අනුව කය, වේදනා, විත්ත, ධම්ම යන සේරානයන්හි සිහිය පිහිටුවා ගැනීම සතිපටියානයයි. එනම් විත්ත හාවනාව හෙවත් සමර හාවනාවයි. එලස සිහිය මැනැවීන් පිහිටි පසු එම කායාදියෙහි හටගැනීම හා නිරෝධය දැකීම සතිපටියාන හාවනාවයි. එනම් පස්ක්‍රානු හාවනා හෙවත් විපස්සනා හාවනාවයි.

සූත්‍ර පිටකයේ දිස නිකායේ මහාසතිපටියාන සූත්‍රයට අමතර ව මත්ස්‍යීම නිකායේ සතිපටියාන සූත්‍රයෙහි ද සංයුත්ත නිකායෙහි සතිපටියාන සංයුත්තයෙහි ද අංගත්තර නිකායෙහි සතිපටියාන වග්‍රයෙහි ද පැවසම්ඩාමග්‍රයෙහි සතිපටියාන කථාවහි ද අනිධිම පිටකයෙහි විහෘෂණ්‍යකරණයෙහි සතිපටියාන විහෘෂණයෙහි ද සතිපටියානය වැඩිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඇතුළත් ව ඇත. රේඛ අමතර ව විසුද්ධීමග්‍රයෙහි හා අභිධම්මත්ථස්ගහයෙහි ද මේ පිළිබඳ විස්තර වේ. හාග්‍රවතුන් වහන්සේ සිය ග්‍රාවකයෙන්ට ධර්ම දේශනා කිරීමේ ද සතිපටියානයෙහි වැශ්‍යත්මක තිතර අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. තථාගත දේශිත සැම දහම් පදයක ම සතිපටියානය හා සබැදියාවක් පවතී. ප්‍රාණසාතාදී පංච්‍යිත දික්ෂා දුර්වලත්වය ප්‍රහිණ කරලනු සඳහා ද වක්බුද්ධීජේයාදී පංචකාමගුණයන්ගේ ප්‍රහාණය සඳහා ද කාමලිජන්දාදී පංච්‍යිතරණ ප්‍රහාණය සඳහා ද රුපුපාදානස්කන්ධ ආදි පංච උපාදානස්කන්ධයන්ගේ ප්‍රහාණය සඳහා ද නිරය ආදි පංච්‍යිත ගතින්ගේ ප්‍රහාණය සඳහා ද රුපරාග ආදි උද්ධම්භාගිය සංයෝජන ප්‍රහාණය සඳහා ද සතර සතිපටියානය වඩන ලෙස බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරති.

ජාතිය හෙවත් ඉපදීම ක්ෂය කොට තිවන් සාක්ෂාත් කිරීමේ මාවත දක්නා වූ ලොවට හිතවැඩ කැමැති හාග්‍රවතුන් වහන්සේ ඒ සඳහා ඒකායන මාවත වශයෙන් දේශනා කළේ සතර සතිපටියානයයි. යමෙක් අතිතයෙහි කාමාදී වතුරෝසය තරණය කළේ ද දැන් තරණය කරයි ද මතු තරණය කරන්නේ ද ඒ සැවොම මෙම සතිපටියාන මාවතින් ම එය කළානු ය.

'ඒකායනා ජාතික්ඛන්තදස්සී මග්‍රෑං ප්‍රජානාති හිතානුකම්ලි,
එනෙන මග්‍රෑං අතරිසු ප්‍රබිජේ තරිස්සන්ති යෙ ව තරන්ති මිසන්ති.'

කායානුපස්සනාව

සතර සතිපටියානයෙහි මුල් ම පියවර කයෙහි කය අනුව නුවණීන් මෙනෙහි කිරීමයි. එනම් තමාගේ හොතික කයෙහි තියාකාරීත්වය පිරිසිද දැනීම ඉලක්ක කොට ගෙන ගැරිරය පිළිබඳ ඇති ආත්ම දාම්පිය දුරුකරලනු සඳහා සිහිය වැඩිමයි. මෙහි දී සතර සතිපටියානය සඳහා ම පොදුවේ දෙන උපදෙසක් නම් 'ආතාපී' කළේස් තවන වැර ඇතිව, 'සම්පත්තානා' නුවණීන් මෙනෙහි කොට 'සතිමා'

සිහියෙන් යුතුව 'විනෝයා ලොකෝ අහිජ්කා දොමනස්ස' ලෝකය පිළිබඳව දැඩි ලෝහය හා දොමනස දුරුකොට මෙම හාටනාව පුගුණ කළ යුතු ය යන්නයි. ඒ අනුව සිත පිහිටිවිය යුත්තේ රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් දුරුකරලීම ඉලක්ක කොට තුවනීන් මෙනෙහි කොට සිහියෙන් යුතුව ලොවට ඇති දැඩි ඇල්ම හා දොමනස් දුරුකරලීම් බව ආරම්භයෙහි දී ම අවධාරණය කොට තිබේ.

1. ආනාපානසති :- කායානුපස්සනාවහි මුල් පියවර පුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ වූ සිහිය නම් වූ ආනාපාන සතියයි. දක්ෂ ලී වඩුවෙකු ලී ඉරන විට තම කියත ඇදීමේ දී එහි ක්‍රියාකාරීත්වය ගැන සිහියෙන් සිටින්නාක් මෙන් තම ගරීරයෙහි තිරතුරුව සිදු වන පුස්ම ගැනීම හා හෙලීම පිළිබඳව සිහියෙන් සිටින ලෙස මෙමගින් උපදෙස් දේ. මෙහි දී ස්වාහාවිකව සිදුවන ස්වසනයට අදාළව සිහියෙන් පුස්ම ගතිමින් දිර්සව පුස්ම ගැනීමේ දී දිර්සව පුස්ම ගත්තා බවත් පුස්ම ගැනීමේ දී පුස්ව පුස්ම ගත්තා බවත් සියලු පුස්ම කය පිළිබඳවත් පුස්ම සංසිදුවමිනුන් ගැනීමත් වශයෙන් පුස්ම ගැනීමේ දී හෙලීමේ දී හා හෙලීමේ දී කායිකව සිදුවන ක්‍රියාකාරීත්වය පිළිබඳ මතා සිහියෙන් ක්‍රියා කිරීම අවධාරණය කොට තිබේ.

මෙලෙස සිහිය පුගුණ කිරීමේ දී තමාගේ කය පිළිබඳව වැඩි අවධාරණයෙන් ක්‍රියා කරන අතර අන් අයකුගේ ගරීරයක් පිළිබඳව පෙනී යාමේ දී ඒ පිළිබඳව ද සිහිය යෙදීම දක්වා තිබේ. මෙහි අවසානයට සඳහන් කොට ඇත්තේ පුස්ම ගැනීම හා හෙලීම තුළින් ඇත්ත්වන ගාරීරික ක්‍රියාකාරීත්වයේ හටගැනීමේ හා තිරුදුද වීමේ ස්වභාවය වූ අනිත්තතාව තුවනීන් මෙනෙහි කරන ලෙසයි. මෙහි ප්‍රතිඵල වශයෙන් ඇත්තේ කයක් පමණක් ය යනුවෙන් සත්ත්ව සංඡාව දුරුකොට දකීමේ තුවන්ක් හටගනී. එමගින් ගරීරය පිළිබඳ කිසිවක් උපාදාන වශයෙන් නොගනී. කායානුපස්සනාව වැඩිමෙහි අරමුණ මෙමගින් පැහැදිලි වේ.

2. ඉරියාපථ :- මෙහි දී දක්වා ඇත්තේ යාම, සිටීම, හිදීම, සැතපීම යන සිවි ඉරියවිව ම පිළිබඳ මතා සිහියෙන් සිටිමින් සත්ත්ව සංඡාව දුරුවන අයුරින් මෙනෙහි කරමින් ලොවෙහි කිසිවකට නොඇලි සිටීම ඉරියාපථ පියවරේ දී සිදු කෙරේ.

3. සම්පර්ක්‍යුද්‍යය :- නිතිපතා අවදි වූ මොහොතේ පටන් නින්දට යනතුරු සිදුවන කැම්, බේම්, සැතපීම්, නැඳීම්, සිටීම් ආදි සියලු ගාරීරික ක්‍රියාකාරීත්වයන් පිළිබඳ මතා සිහියෙන් සිටිමින් ඒ කිසිවක් ආත්ම කර නොගනීමින් ඇත්තේ කයක් පමණි යන තුවන ඇති කර ගැනීම සම්පර්ක්‍යුද්‍ය ප්‍රධානයෙන් සිදු කෙරේ.

4. පරික්කුල මනසිකාර :- ගරීරය නිර්මාණය වී ඇති කෙස්, ලොම්, නිය, දත්, සම ආදි දෙනිස් ක්‍රියාවන් පිළිබඳ සිහියෙන් සිටිමින් කය පිළිබඳ තවදුරටත් තුවනීන් බලමින් ආත්ම සංඡාව දුරුවන ලෙස සිහිය දියුණු කිරීම මෙහි දී සිදුවේ. කට ගැටැසු විවිධ ධානා වර්ගවලින් සමන්විත මල්ලක් ලෙස මෙම ගරීරය බැලීමට මෙමගින් පුරු කෙරේ.

5. ධානු මනසිකාර :- අපගේ හෙතුනික ගරීරය සැදී මූලික පදාර්ථ හතර වන පයිවි, ආපේ, තේජේ, වායෝ යන සතර මහාභාත රුපයනට සිත තබා තුවනීන් බැලීම මෙහි දී සිදු කෙරේ. එමගින් ද සත්ත්ව සංඡාව දුරුවන අයුරින් මෙනෙහි කෙරේ. ගවයක සාතනය කොට සතර මං හන්දියක තබා ඇති විට හරකා යන සංඡාව දුරුව ඇත්තාක් මෙන් මිනිස් ගරීරය සැදී මූලික පදාර්ථ වන මෙම කොටස් හතරට හිත තබා බලන විට තම ගරීරය පිළිබඳව ඇති ආත්ම දාෂ්ඨීය ක්‍රියා යුතුයෙන් පහව යයි.

6. නවසිව්‍යීක : - මිනිස් ගරීරය මරණයට පත් වූ විට එය ක්‍රියා යුතුයෙන් ඇට සැකිල්ලක් දක්වා විකාශය වන අවස්ථා පිළිබඳ තුවනීන් මෙනෙහි කිරීම මෙමගින් සිදු කෙරේ. ඒ අනුව සිහිය දියුණු කිරීමේ දී ද ගරීරය පිළිබඳව ඇති දැඩි ඇල්ම, ආත්ම සංඡාව දුරුවේ. මෙය තම සිරුර

ඉහත දක්වා ආකාරය හය අනුව කය පිළිබඳ ව මෙනෙහි කිරීමේ දී ඇත්තේ කයක් පමණක් ය තිත්තාව වූ ආත්ම වශයෙන් ගතහැකි කිසිවක් මේ කය තුළ නැති බව අවබෝධ වේ. මෙය තම සිරුර

පිළිබඳව මෙන් අන් ගේර දෙසට ද අදාළ කොට බලයි. එම අවබෝධයත් සමග තම ආධ්‍යාත්මික ලෝකය පිළිබඳ කිසිවක් ආත්ම වශයෙන් උපයි වශයෙන් නොගති (අන් කායෙනි වා පනස්ස සති පවුලුපටියිනා හොති). න ව කිස්ස්වී ලොකේ උපාදියති).

කය පිළිබඳ මෙබදු අවබෝධයක් ලබා තවදුරටත් තම ජ්‍යෙෂ්ඨය පිළිබඳ අවබෝධය ලබා ගනු වස් සතිපටියානයෙහි යෙදෙන ග්‍රාවකයා තම වේදනා පිළිබඳව ද සිහිය හා නුවණ පූඩුණු කරයි.

වේදනානුපස්සනාව

අැස, කන, තාසය, දිව, ගරිරිය, මනස යන ඉන්දිය ඔස්සේ තමාට දැනෙන සුබ, දුක්ඛ, අදුක්ඛමසුබ, සාමිස සුබ, නිරාමිස සුබ, සාමිස දුක්ඛ, නිරාමිස දුක්ඛ, සාමිස අදුක්ඛමසුබ, නිරාමිස අදුක්ඛමසුබ යන වේදනා පිළිබඳව මතාව සිහිය පවත්වා ගැනීමයි. එලෙස සිහියෙන් සිටින අතර මතා නුවණීන් එහි හටගැනීම් නිරුද්ධවීම් පිළිබඳ අතිත්‍යතාව දැකීම ද මෙහි දී සිදු වේ. ඒ අනුව ඇත්තේ වේදනා පමණක් බවත් සත්ත්වයකු වශයෙන් ගත හැකි කිසිවක් නොමැති බවත් ප්‍රත්‍යක්ෂ වේ. තවද ස්ථරීය ඇතිවිට වේදනාව හටගන්නා බවත් ස්ථරීය නිරුද්ධ වේදනාව නිරුද්ධ වන බවත් මෙහි දී අවබෝධ වේ. ඒ සමග ම වේදනා ලෝකය පිළිබඳ කිසිවක් උපයි වශයෙන් තෘෂ්ණා, දාෂ්ටී, මාන වශයෙන් නොගති (අන් වේදනාති වා පනස්ස සති පවුලුපටියිනා හොති). න ව කිස්ස්වී ලොකේ උපාදියති).

වේදනානුපස්සනාවහි ප්‍රතිඵල වශයෙන් සතර ආහාරයන් අතුරින් එස්සාහාරය ප්‍රකට වන අතර ස්කන්ධ පංචය අතුරින් වේදනාස්කන්ධය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ හැකියාව ඇතිවේ. තම වේදනා පිළිබඳව ද අන් අයගේ වේදනා පිළිබඳව ද මෙලෙස නුවණීන් මෙහෙහි කරයි. මෙහි දී මුළුන් තමාගේ වේදනා පිළිබඳවත් පසුව අන් අයගේ වේදනා පිළිබඳවත් සිහිය හා නුවණ පවත්වයි.

විත්තානුපස්සනාව

සරාග, විතරාග, සදෙළාස, විතදෙළාස, සමොහ, විතමොහ, සංඛිත්ත, වික්විත්ත, මහග්ගත, අමහග්ගත, සලත්තර, අනුත්තර, සමාහිත, අසමාහිත, විමුත්ත, අව්‍යුත්ත වශයෙන් සිතෙහි පවත්නා ස්වභාවයන් පිළිබඳව සිහියෙන් සිටිමින් එහි හටගැනීම් හා නිරුද්ධවීම් සංඛ්‍යාත අතිත්‍යතාව නුවණීන් දැකීමින් ඒ කිසිවක් ආත්ම වශයෙන් නොගෙන සිටිම විත්තානුපස්සනාවන් සිදු කෙරේ. මෙලෙස විත්තානුපස්සනාව වැඩිමේ ප්‍රතිඵල වශයෙන් ඇත්තේ සිතක් පමණක් ය සත්ත්ව පුද්ගල වශයෙන් ගත හැකි ආත්මීය යමක් නැත ය යන නුවණ පහළ වීමෙන් කිසිවක් පිළිබඳව උපයි හට නොගති. තම සිත පිළිබඳව සිහියෙන් හා නුවණීන් දකින් ග්‍රුතවත් ග්‍රාවකයා අන් අයගේ ක්‍රියාකාරීත්වයන් තුළින් ඒ අයගේ සිත් පිළිබඳව ද මෙබදු නුවණක් ඇති කර ගති. මෙම අවබෝධයත් සමග ලොවෙහි කිසිවකට නොඇමෙන සිතක් ඇති කර ගති (අන් විතත්තත් වා පනස්ස සති පවුලුපටියිනා හොති). න ව කිස්ස්වී ලොකේ උපාදියති).

විත්තානුපස්සනාව වැඩිමේ ප්‍රතිඵල වශයෙන් සතර ආහාර අතුරින් වික්ෂ්‍යාණාහාරය ප්‍රකට වන අතර ස්කන්ධ පංචය අතුරින් වික්ෂ්‍යාණස්කන්ධය පිරිසිද දැක ගැනීමේ හැකියාව උදාවේ.

මහාසතිපටියාන සූත්‍රයේ දැක්වෙන පරිදී ආනාපානසති, ඉරියාපථ, සම්පත්ස්ක්‍රීයා, පරික්කල, ධාතු, තවසිවිෂික වශයෙන් කය පිළිබඳව කායානුපස්සනාව වැඩිමෙන් කයෙහි පවත්නා නිසරු බව මෙන් ම අසුහ බව ප්‍රත්‍යක්ෂ වේ. පවත්තෙන් ඩුදු කයක් පමණක් බවත් ර්ට අයත් ආත්ම වශයෙන් ගත හැකි

පරමාර්ථය වූ සත්ත්වයෙක් පුද්ගලයෙක් නොමැති බවත් අවබෝධ වීමෙන් තම ආධ්‍යාත්මික කය පිළිබඳ ව මෙන් ම බාහිර කයෙහි ද පවත්නා සියලු ඇලීම් කුමයෙන් දුරුවීමට අවශ්‍ය යුතා ලැබේ. කය පිළිබඳ මෙකී අවබෝධය සහිත ව තවදුරටත් සතිපටියානයෙහි යෙදෙන ගුෂ්තවත් ගුවකයා වේදනා පිළිබඳ ව ද නුවණීන් මෙනෙහි කරයි. සූඩ, දුක්ඛ, අදුක්ඛමසුඩ වශයෙන් අත්විදින ත්‍රිවිධ ගුක්ඛය සාම්පූ, තිරාමිස වශයෙන් සයාකාර ව තමා පිළිබඳ ව මෙන් ම බාහිර වේදනා පිළිබඳ ව ද ඇතිවීම් අනුව නුවණීන් මෙනෙහි කිරීමෙන්, පවත්නේ වේදනා පමණක් බවත් පරමාර්ථ වශයෙන් එහි විදින්හෙක් නොමැති බවත් නුවණීන් අවබෝධ වේ. එවිට කිසිදු වේදනාවක් තාශ්ණා, දාශ්ම්‍ර, මාන වශයෙන් ගුහණයට නොයයි. කය පිළිබඳ ව මෙන් ම වේදනා පිළිබඳ ව ද නුවණීන් බලන ගුවකයා ඉත් නොනැවති තවදුරටත් සතිපටියානයෙහි යෙදෙමින් සිතෙහි සිත අනුව නුවණීන් බලමින් කල් ගෙවයි. මෙහි දී සිතට පහළ වන සරාග - විතරාග, සදේෂ - විතදොස, සමෝහ - විතමෝහ, සංඛිත - වික්ඩිත්ත, මහග්ගත - අමහග්ගත, සලත්තර - අනුත්තර, සමාහිත - අසමාහිත, විමුත්ත - අවිමුත්ත වශයෙන් සිතෙහි හටගන්නා කුසලාකුසල සිතිවිලි ඇතිවීම් නැතිවීම් වශයෙන් වින්තනයෙහි යෙදෙමින් වින්තානුපස්සනාව වචයි. හේතුවේ දහමට අනුගත සිතක්, සිතිමක් පැවැතිය ද සිතන්හෙක් නැත යන අවබෝධය මෙමගින් ලැබීමෙන් සමග නොඇලීම දියුණු වෙයි. මෙලෙස කය පිළිබඳ ව සිහිය හා නුවණ වැඩිම අරණා වේදනා, වින්ත පිළිබඳ ව ද සිත භාවිත කරන නුවණැති ගුවකයා තම භාවිත සිත වඩාත් සංකීරණ අංගයක් වූ ධම්මානුපස්සනාව වෙත යොමු කරයි. කායානුපස්සනාදී පළමු සතිපටියාන තුනෙහි යළි යළිත් සිත භාවිත කොට තිබීම ධම්මානුපස්සනාව සඡ්ල වීමට හේතු වන්නකි.

ධම්මානුපස්සනා

ඉහත සඳහන් පරිදි කාය, වේදනා, වින්ත පිළිබඳව සිහිය හා නුවණ දියුණු කිරීමෙන් අනතුරුව ඊ අගට පිවිසෙන්නේ සිතිවිලි හෙවත් සංයුත විතනා අවබෝධ කර ගැනීම ඉලක්ක කොට ගත් ධම්මානුපස්සනාව වෙතයි. මෙය වැඩිමෙන් සතර ආහාර අතුරින් මනෙස්ංවිතනාහාරය ප්‍රකට වේ.

‘ධම්ම’ (සං.ඩමම) යනු බුදුදහමෙහි සඳහන් විවිධ අර්ථ සඳහනා භාවිත සංකීරණ පදයකි. ‘සබැබ ධම්මා අනත්තා’ යන්නෙන් ලොකික හා ලෝකේත්තර ධර්මතා දැක්වීම සඳහා ද ‘වය ධම්මා සංඛාරා’ යන්නෙන් සංඛත ධර්මයන් දැක්වීම සඳහා ද ‘යො බො ආනත්ද මයා ධම්මො ව විනයො ව දෙසිනා පස්ස්ස්ත්තො සො බො මමච්චයෙන සත්ථා’ යන්නෙන් බුදුරජන් විසින් දේශිත සූත්‍ර ධර්ම දැක්වීම සඳහා ද ‘ධම්මො’සධ සමං නත්මී එතං පිටව හික්ඛබොවා’ මෙන් ම ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො’ යන්නෙන් සියලු බුද්ධවචනය දැක්වීම සඳහා ද ‘ධම්මොස්ස ධම්මානුපස්සී විහරති’ යන්නෙන් කුසලාකුසල ධර්ම දැක්වීම සඳහා ද ‘...බුද්ධෙද වා ධම්මො වා සංසේ වා මග්ගෙ වා පටිප්‍රාය වා’ යන්නෙන් රත්තනුය අතුරින් ධර්ම රත්තය දැක්වීම සඳහා ද ‘ධම්ම’ යන්න භාවිත කොට ඇති. මේ අතර මහාසතිපටියාන සූත්‍රයෙහි දැක්වෙන ‘ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සී ව වාසය කරන්න’ යනුවෙන් කෙරෙන අනුගාසනාවට අනුව ධර්ම යන්නෙන් විශේෂයෙන් අදහස් කෙරෙන්නේ සාංසාරික පැවැත්මට හේතුවන තීවරණ, පංචුපාදානස්කන්ද ආදි අකුසල ධර්ම හා සාංසාරික නිර්වාතියට හේතුවන බොත්කංග, ආර්ය සත්තාය යනාදී කුසල දහම් පිළිබඳවයි. ‘අනුපස්සනා’ යනු යමක් අනුව සිතිමයි. ඒ අනුව ‘ධම්මානුපස්සනා’ යනු කුසලාකුසල ධර්ම අනුව යළි යළිත් නුවණීන් මෙනෙහි කිරීමයි.

සතර සතිපටියානයන් අතුරින් වඩාත් වැදගත් මෙන් ම සංකීරණ අංගය වන්නේ අවසානයට එන ධම්මානුපස්සනාවයි. සක්ක්ස්දා, විතනා යන වෙතසික මෙන් ම සක්ක්ස්දා, සංඛාර යන ස්කන්ධද්වය ද මනෙස්ංවිතනාහාරය ද පිරිසිද දැනීමටත් අනාත්ම දෙයෙහි ආත්ම සංයුත (අනත්තා අත්තසක්ක්ස්දා) නමැති විෂ්ලේෂය දුරුවීමටත් ධම්මානුපස්සනාව බෙහෙවින් උපකාරී වේ. ධම්මානුපස්සනාව වඩිමින් අකුසල ප්‍රහිණ වන ආකාරයත් කුසලය වැඩින ආකාරයත් සාංධාජ්‍රීක වශයෙන් නුවණීන් දකිමින් නිවන් මගේහි හික්මෙන්නා කුමයෙන් දුකින් මිදෙමින් පරම සැපත වෙත පියනයි.

ඩමලානුපස්සනාව යටතේ නීවරණ, බන්ධ, ආයතන, බොර්කමිංග, ආර්ය සත්‍ය යන අකුසල හා කුසල යන දෙඅංශය පිළිබඳව ම යළි යළින් නුවණීන් විමසා බැලේ. මෙහි දී විශේෂයෙන් ආර්ය සත්‍යය පිළිබඳ ව පූජ්‍ය ලේස සාකච්ඡා කෙරේ.

1. නීවරණ :-

නීවරණ යනු නීවන ආවරණය කෙරෙන අකුසල පාර්ශ්වයට නීයෝජනය කෙරෙන කෙලෙස් හෙවත් සංයෝජනයන් ය. එනම් කාමවිෂන්දු, ව්‍යාපාද, රීනමිද්ධ, උද්ධව්‍ය කුක්කුව්‍ය, විවිතිවිභා යන පහයි. නුවණුත් ගුෂ්තවත් ග්‍රාවකයා තමා තුළ දැනට පවත්නා කාමවිෂන්දයේ ඇති බව ද නැති කාමවිෂන්දයේ නැති බව ද නුපන් කාමවිෂන්දයේ ඉපදීම ද උපන් කාමවිෂන්දයේ ප්‍රහාණය ද ප්‍රහිණ වූ කාමවිෂන්දයේ යළි නුපදීම ද නුවණීන් දකිනි.

ව්‍යාපාද ආදි සෙසු නීවරණ පිළිබඳ ව ද මෙලෙසින් ම යළි යළින් නුවණීන් බලයි. තමා පිළිබඳ ව මෙන් ම මෙරමා පිළිබඳ ව ද මෙලෙස බැලීමෙන් සමුද්‍ය (හටගැනීම්), අත්ථංගම (නිරුද්ධවීම්) ද නුවණීන් දකිනීන් අනිත්‍ය ස්වභාවය ද පසක් කරයි. නීවරණ පිළිබඳ ව මෙලෙස නුවණීන් බැලීමේ ප්‍රතිඵල වශයෙන් ලොව කිසිවක් තෘප්තා, දෘප්තා, මාන වශයෙන් නොගෙන නොඳුලී, ගැටීම්වලින් තොර ව විසිය හැකි ලෙස සිය මනස සකසා ගනී.

මෙහිලා තම සිහිය හෙවත් අවධානය නිරතුරු ව පවත්වා ගැනීම වැදගත් වේ. හෝතික වශයෙන් තමා සම්පාදනයෙහි ඇති දෙයක් ඇතැයි ද එය නැති තු විට නැතැයි ද පළමු ව නොතිබුණු දෙයක් තමා වෙත පැමිණීමේ දී එසේ පැමිණීම ද පැමිණී දෙයක (නැවත නොපැමිණෙන ලෙස) ඉවත් ව යාම ද එලෙස ඉවත් ව ගිය දෙයක් යළි කිසිදා නොපැමිණෙන්නේ යැයි ද යම් අවබෝධයක් වෙයි ද එමත් ම මානසික ස්වභාවයක් වූ කාමවිෂන්දය පිළිබඳ ව ද මනා සතිමත් බවතින් සිටීම මෙහි දී අවධාරණය කෙරේ. මෙලෙස සිහියෙන් සිටීමෙන් කාමවිෂන්දය දිගු කළක් සිතෙහි නොරදින අතර එය වහා දුරු කර ගැනීමට අවකාශ සැලසේ. ආරම්භයේ දී පැමිණී කාමවිෂන්දය දුරු කරන අතර කළේ යාමේ දී නිරතුරුව සතිපටියානය හාවති කිරීමේ ප්‍රතිඵල වශයෙන් සිතට එබදු අදහසක් පැමිණෙන් ම වහාම ඉන් සිත මුදවා ගැනීමට හැකියාව ලැබේ. ඉන්දිය හාවනා සුතුයෙහි හාවිතින්දිය පුද්ගලයාගේ ලක්ෂණ දක්වන අවස්ථාවෙහි මේ පිළිබඳ ව කරුණු සඳහන් වේ. ඒ අනුව වක්තු ඉන්දිය ඇසුරින් රුප අරමුණු කොට නීවරණයක් ජනිත වීමේ දී අසි පිය ගසන තරම් ක්ෂණයක දී ද සෙට්ත ඉන්දිය ඇසුරින් ගබා අරමුණු කොට නීවරණයක් ජනිත වීමේ දී බලවත් පුරුෂයෙක් අසුරු ගසන තරම් වේලාවක දී ද සාන ඉන්දිය ඇසුරින් ගන්ධය අරමුණු කොට නීවරණයක් ජනිත වීමේ දී මලක් නැතුරු කළ පිළුම්පතෙහි දිය බිඳී යන තරම් ක්ෂණයක දී ද ජ්‍යෙෂ්ඨ ඉන්දිය ඇසුරින් රස අරමුණු කොට යම් නීවරණයක් හට ගැනීමේ දී දිව්‍යට පත් කෙළ පිඩික් වහා ඉවත් කරන තරම් වේලාවක දී ද කාය ඉන්දිය ඇසුරින් මොටියාබිය අරමුණු කොට යම් නීවරණයක් ජනිත වීමේ දී බලවත් පුරුෂයෙන් හැකුලු අතක් දිගු කරන නොහොත් දිගු කළ අතක් භූෂ්ඨ තරම් ක්ෂණයක දී ද මන ඉන්දිය ඇසුරින් ධර්ම අරමුණු කොට යම් නීවරණයක් ඇති වීමේ දී අධික ලෙස රත් වූ යකඩ බඳුනකට දියවැඩක් දැමු විට එය සිදි යන තරම් ක්ෂණයක දී ද වශයෙන් ඉතා ස්වල්ප කාලයක දී සිතට නැගෙන නීවරණ දුරු ව සිත උපේක්ෂාවෙහි පිහිටන බව සඳහන් වේ.

ඩමලානුපස්සනාවට අනුව නීවරණ පිළිබඳ ව සතිමත් බවහි යෙදීමේ ප්‍රතිඵල වශයෙන් නීවරණ ජේතුවෙන් සිතට නැගෙන පිඩාව, පරිදාහය දුරු කර ගැනීමට අවස්ථාව උදාවේ. කෙලෙස් දුරු කිරීමෙන් සිතෙහි ප්‍රසන්න බව ඇති වීමෙන් හටගන්නා ප්‍රීතිය නිසා තව තවත් ධර්මයෙහි යෙදීමේ නියැලයි.

2. ස්කන්ධ :-

බුදුභාමෙහි සත්ත්ව සංයුත්තිය පිළිබඳ ප්‍රධාන ඉගැන්වීම 'ස්කන්ධ' (පා.ඛන්ධ) විග්‍රහ මගින් ඉදිරිපත් කෙරේ. 'ස්කන්ධ' යනු 'ගොඩ', 'සමුහය', 'රාභිය' යන පදවලින් සිංහලයෙහි දැක්වෙන ඒකරායි

වූ දෙය යන අදහස ගෙනයේ. සිත, කය සහිත සත්ත්වයකුගේ සමස්ත සංපුතිය ස්කන්ධ හෙවත් සමුහ පහක් යටතේ මෙහි දක්වා තිබේ. එනම් රුපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඝාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විජානස්කන්ධ යනුයි. දැක පිළිබඳ විග්‍රහයක යෙදෙන බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන්හි දී උපාදානස්කන්ධ පංචකය පිළිබඳ ව කරුණු දේශනා කොට ඇතේ. ඒ අතර මත්කයිම නිකායේ හඳුදෙකරන්ත හා මහාප්‍රණ්ණම සූත්‍ර, සංපුත්ත නිකායේ බන්ධ සූත්‍ර, සංපුත්ත නිකායේ සමස්ත බන්ධ වග්‍රය ප්‍රධාන වේ.

කායානුපස්සනා ආදි සතිපටියාන සතර වැඩිමේ දී රුපාදි ස්කන්ධ පිළිබඳ ව අනිතා දුක්ඛ, අනාත්ම, නිබ්ධින්ද, විරත්ත, නිරෝධ, පරිනිස්සග්ග වශයෙන් අනුපස්සනා කළ යුතු බව දැක්වේ. එහි ප්‍රතිඵල වශයෙන් නිතා, සූඛ ආදි මිථ්‍ය විපල්ලාස දුරුවන අයුරු ද සඳහන් ව ඇතේ. ‘සංඝ්‍රිත්තෙන පක්ෂවූපාදානස්බන්ධා දුක්ඛ’ යන දැක පිළිබඳ විග්‍රහයට අනුව සත්ත්වයා අත්විදින සියලු දැක් සූහුය සංක්ෂිප්ත වශයෙන් උපාදානස්කන්ධ පක්ෂවූපය තුළට ගොනු කළ හැකි ය. සංපුත්ත නිකායේ බන්ධ සූත්‍රයට අනුව ‘දුක්ඛ ආර්ය සත්‍යය’ යනුවෙන් එකලාව ම දක්වා ඇත්තේ ‘පංච්‍රානස්කන්ධය’ වශයෙනි (කමමක්ව ජික්ඛවේ, දුක්ඛං අරියසවිවා: පංච්‍රානස්බන්ධාතිස්ස වවනියා). රුපාදි ස්කන්ධ මම, මගේ, මගේ ආත්මය ලෙස සිතා තෘප්තා, දාෂ්ට්‍ර, මාන වශයෙන් ගුහණය කර ගැනීම හේතුවෙන් සත්ත්වයා අපමණ දුකකට පත් ව අනත්ත සසරෙහි දිගු ගමනක යෙදුම්න් සිටියි.

ස්කන්ධ පංචකය අතුරින් රුප යනු පයිවි, ආපේ, තේජා, වායෝ හා උපාදාය රුප 24 යන අවවිසි රුපයි. වේදනා යනු වක්බුසම්ථස්සජාවේදනා, සොතසම්ථස්සජාවේදනා, සානසම්ථස්සජාවේදනා, ජීව්‍යාසම්ථස්සජාවේදනා, කායසම්ථස්සජාවේදනා, මනොසම්ථස්සජාවේදනා යන වේදනා හයයි. සක්දිස්දා යනු රුපසක්දිස්දා, සද්දසක්දිස්දා, ගන්ධසක්දිස්දා, රසසක්දිස්දා, එව්‍යාබ්‍රිතසක්දිස්දා, ධම්මසක්දිස්දා යන හයයි. සංඛාර යනු රුපසක්දිවේතනා, සද්දසක්දිවේතනා, ගන්ධසක්දිවේතනා, රසසක්දිවේතනා, එව්‍යාබ්‍රිතසක්දිවේතනා, ධම්මසක්දිවේතනා යන හයයි. වික්දිස්දාන යනු වක්බුවික්දිස්දාන, සොතවික්දිස්දාන, සානවික්දිස්දාන, ජීව්‍යාවික්දිස්දාන, මනොවික්දිස්දාන යන හයයි. ස්කන්ධ පංචකය හා එහි අනුකොටස් පරමාර්ථ වශයෙන් මෙලෙස බෙදා දැක්වුව ද පියෙටි ඇසට පෙනෙන්නේ මේ සියල්ල ඒකරායි වූ සිත හා කය සහිත සත්ත්වයෙකි. නැතහොත් සිතින් තොර වූ ඇත්වී රුපයි. පුද්ගලයා හෝ සත්ත්වයා යනුවෙන් අප ව්‍යවහාර කරන තැනැත්තා මෙකි ස්කන්ධ පංචකයක එකතුවකි. ස්කන්ධ පංචකය තනි පුද්ගලයෙක් ලෙස සලකා බැලීමේ දී ගනසංඝාව නිසා ඇත්වින කෙලෙස් දුරුවීමට නම් ඒවා විශ්ලේෂණය කොට මේ රුපය ය, මේ රුපයේ හටගැනීම ය, මේ රුපයේ අස්ථාගමය ය’ යනුවෙන් නුවණීන් ප්‍රත්‍යාවේක්ෂණය කළ යුතු ය. වේදනාදි සෙසු ස්කන්ධ පිළිබඳ ව ද මෙලෙස පරාමර්ගනය කළ යුතු ය. එහි ප්‍රතිඵල වශයෙන් සත්ත්වයා ලෙස අප ව්‍යවහාර කරන මේ සිත සහිත රුපය තුළ සත්ත්ව වශයෙන් ප්‍රත්‍යාවේක්ෂණය යන ධර්මයන් පමණක් ය යන නුවණ පහළ විමෙන් එහි කෙලෙස් දුරුවේ.

සත්ත්ව සත්තානගත සංයෝගන අතර සක්කාය දිවියිය දුරු කිරීමට අපහසු සංයෝගනයකි. රුපාදි ස්කන්ධ පංචකය සහිත තම ණ්‍රිතයෙහි තමා කැමැති ලෙස පාලනය කළ හැකි ස්වහාවයක් ඇතැයි යන හැඟීම සක්කාය දිවියිය යන්නෙන් අදහස් වේ. කායාදි අනුපස්සනා සතරින් අපේක්ෂා කරන්නේ මෙම හැඟීම සත්තානයෙන් ඉවත් කිරීමයි. වශයෙන් ධම්මානුපස්සනාව මේ සඳහා බෙහෙවින් වැදගත් වේ. රුපා, වේදනාදි ස්කන්ධ පංචකය ස්ථාවර ව පවතී ය එය තම වසගයෙහි පවත්නා ගත හැක යන වැරදි දාෂ්ට්‍ර මත සක්කාය දිවියිය රදා පවතී. මෙහිලා රුපය ආත්ම වශයෙන් ද ආත්මය රුපවත් යැයි ද ආත්මයෙහි රුපය ඇතැයි ද රුපයෙහි ආත්මය ඇතැයි ද වරදවා තෙරුම් ගෙන සිටිමයි. වේදනාදි සෙසු ස්කන්ධ පිළිබඳ ව ද මෙලෙසින් ම සිතා සිටීම සක්කාය දිවියියේ ලක්ෂණයයි. සතිපටියානයෙහි ප්‍රතිඵල වශයෙන් මෙම මිථ්‍ය සංකල්පය ක්ෂේර වේ යයි.

3. ආයතන :-

ධම්මානුපස්සනාවෙහි කවදුරටත් නියැලෙන ගුත්තුවත් ග්‍රාවකයා වක්බූ, සේත්ත, සාන, ජ්විහා, කාය, මත යන ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳ ව ද නුවණීන් සම්මර්ගනයෙහි යෙදෙයි. සත්ත්වයා පිළිබඳ තවත් විග්‍රහයක් මෙහි දී ඉදිරිපත් කෙරේ. ඒ අනුව ඇස ද රුපය ද ඒ දෙක නිසා හටගන්නා සංයෝජන ද නුපන් සංයෝජනයාගේ ඉපදීම ද උපත් සංයෝජනයාගේ ප්‍රහාණය ද ප්‍රහිණ වූ සංයෝජනයාගේ නැවත නුපදීම ද නුවණීන් බලයි. සේත්ත, සාන ආදි සේසු ආයතන පිළිබඳ ව මෙලෙස බලයි. ආධ්‍යාත්මික ආයතන පිළිබඳ ව මෙන් ම බාහිර ආයතන පිළිබඳ ව ද හටගැනීම් නිරුද්ධවීම් වශයෙන් නුවණීන් සලකා බැලීමේ දී සත්ත්ව සංඡාවෙන් තොරව ආයතන නම්ති පරමාර්ථ ධර්මයන්හි පැවැත්ම වැටහිමත් සමග කිසිවක් සමග තාශ්ණා, දාශ්ටේ, මාන වශයෙන් මිශ්‍ර නොවී සිටියි.

4. බොජ්කඩිංග :-

නිර්වාණාවබේදයට අංග (බෝධි + අංග) වූ සති, දම්මවිවය, විරිය, පිති, පස්සද්ධි, සමාධි, උපක්ඛා යන බොජ්කඩිංග ධර්ම සම්මර්ගනය කිරීම මෙහිදී සිදු කෙරේ. ඒ අනුව තමා තුළ ඇති සතිසම්බොජ්කඩිංගය ඇතැයි ද තමන් තුළ නැති සතිසම්බොජ්කඩිංග නැතැයි ද නුපන් සතිසම්බොජ්කඩිංගයාගේ ඉපදීම ද උපත් සතිසම්බොජ්කඩිංගයාගේ වැඩිම, පරිපූර්ණත්වය ද යළි යළින් සිහිකරිම්න් වෙසෙයි. සිහිය හා නුවණ වැඩ්නු පිණිස දම්මවිවය, විරිය, පිති, පස්සද්ධි, සමාධි, උපක්ඛා යන සේසු අංග පි ලිඛිඳු ව ද මෙලෙසින් සම්මර්ගනයෙහි යෙදෙයි.

සබ්බාසව සූත්‍රයට අනුව හාවනා නමින් දක්වා ඇත්තේ බොජ්කඩිංග ධර්ම වැඩිමයි. හාවනා නමින් වැඩිය යුතු අංග වශයෙන් බුදුදහමෙහි දක්වා ඇති කරුණු අතර සත්ත බොජ්කඩිංගවලට සූචිත්‍යෙන් ස්ථානයක් නිමිවේ. විරාග නිශ්චිත ව නිරෝධ නිශ්චිත ව නිවතට යොමු වූවක් කොට වඩන බොජ්කඩිංග ධර්මයන් නිසා කාමරාග, පටිස යන සංයෝජන ආදි කොට ඇති අවධාව අන්ත කොට ඇති සංයෝජන ධර්ම කුමයෙන් ප්‍රහිණ වේ. මෙලෙස නිර්වාණාවබේදයට බෙහෙවින් උපකාරී වූ සත්ත බොජ්කඩිංග ධර්ම තමා තුළ වැඩ්නා අපුරු නුවණීන් සම්මර්ගනය කිරීම දම්මානුපස්සනාවේ මෙම අංගයේ පරමාර්ථය වේ.

5. ආර්ය සත්තය :-

දුක්ඛ, සමුද්‍ය, නිරෝධ, මග්ග යන වතුරාර්ය සත්තය පිළිබඳ ව සවිස්තරාත්මක ව තත් වූ පරිදී නුවණීන් සලකා බැලීම මෙහිදී සිදු වේ. දුක පිළිබඳ පරිපූර්ණ වැටහිමක් ලැබෙන මෙම අවස්ථාව ජ්විතයේ යථා තත්ත්වය අවබෝධ කර ගැනීමටත් හේතුවෙන් සම්බන්ධය වටහා ගැනීමටත් දුකින් නිදහස් වීමේ මාවත වූ ආර්ය අෂ්ට්වාංගික මාර්ගය මැනැවින් පසක් කර ගැනීමටත් මග පෙන්වයි.

දුක්ඛ සත්තය යටතේ ප්‍රථමයෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ගෝක, පරිදේව, දෝමනස්ස, උපායාස, අප්‍රිය සම්ප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, කැමැති දී නොලැබීම යනුවෙන් දක්වෙන දුකෙහි ප්‍රහේත් සාකච්ඡා කෙරේ. මෙහිදී අවධාරණය කෙරෙන විශේෂ කරුණක් නම් සත්ත්වයාට දුක හටගන්නේ නුදෙදක් ජාති, ජරා, ව්‍යාධි, මරණාදි කරුණු ඉපදීම නිසා නොව ජාති, ජරා, ව්‍යාධි, මරණාදියට පත්වන ලෝකයෙහි එබදු තත්ත්වයකට පත් නොවී සිටීමට ඇති බලවත් කැමැතිත හා ප්‍රාර්ථනය තමා කැමැති පරිදී ඉටු නොවීම නිසයි. මෙකි වැරදි සංකල්පනාව යමුකු වෙතින් දුරු වූවහොත් ඔහුට ජරා, ව්‍යාධි, මරණාදි දුක් එළඹිය ද කායික ව යම් අපහසුතාවක් දැනුණ ද මානසික ව ඔහුට එම දුක ඇති නොවේ. එම දුක තමාගේ දුකක් ලෙස නොසලකයි. බුදුදහම්න් අනුශාසනා කරන්නේ වැරදි දාශ්ටේ දුරු කරලිමට අවශ්‍ය සම්මා දිවිධිය ලබාදීමටයි. දුක පිළිබඳ විග්‍රහය බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් වන අතර එය ග්‍රද්ධාව වර්ධනය වීමට ද හේතු (දුක්බූපනිසා සද්ධා) වන්නකි. දම්මානුපස්සනාවෙහි ආර්යසත්තය විග්‍රහයෙහි දුක්ඛ සත්තය පිළිබඳ ව මෙනෙහි කිරීමේ දී ජාති, ජරා ආදි දුක්ඛයෙන් තමා වෙත පැමිණෙන

බවත් ජාති, ජරා ආදිය තමා වෙත නොයේවා යැයි ප්‍රාථමික කළ ද එය ඉටු නොවීම නිසා දුක හටගන්නා බව නුවණීන් දකියි.

දුක්ඛ සත්‍යය නුවණීන් සලකා බලා ඉත්පසු දුක්ඛ සමුද්‍ය හෙවත් දුක්ඛ හේතුව නුවණීන් සලකා බලයි. මෙහිදී දුක්ඛ හේතුව (දුක්ඛ සමුද්‍ය) වන පුනර්හවය ඇති කෙරෙන නන්දිරාගයෙන් යුතු (කාම, හව, විහව යන) ත්‍රිවිධ තාශ්ණාව ජනිත වන ස්ථාන 10ක් යටතේ කරුණු විස්තර කොට ඇත.

එනාම් :-

1. වක්බූ, සෝත, සානා, ජේව්හා, කාය, මන යන අභ්‍යන්තර ආයතන හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප (මධුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ ඇස, කණ ආදි ඉන්දියයන්හි ඇල්ම හෙවත් තාශ්ණාව බව නුවණීන් දකියි. සෝතාදී සෙසු ඉන්දිය පිළිබඳ ව ද මෙලෙස සම්මර්ණයෙහි යෙදෙයි.

2. රුප, ගබඳ, ගන්ධ, රස, එෂාචිත්‍රි, ධම්ම යන බාහිර රුප හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප (මධුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ රුපාදී බාහිර ඉන්දියයන්හි ආශාව තිසා බව නුවණීන් දකියි. ගබඳ ආදි සෙසු අරමුණු පිළිබඳ ව ද මෙලෙසින් නුවණීන් මෙනෙහි කරයි.

3. වක්බූ විශ්දේශ්‍යාණ, සෝත විශ්දේශ්‍යාණ, සානා විශ්දේශ්‍යාණ, ජේව්හා විශ්දේශ්‍යාණ, කාය විශ්දේශ්‍යාණ, මනෝ විශ්දේශ්‍යාණ යන ඇස් ආදි ඉන්දිය විෂයයෙහි පහළවන සිත් හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ වක්බූ ආදි විශ්දේශ්‍යාණ හය විෂයයෙහි ඇල්ම තිසා බව නුවණීන් මෙනෙහි කරයි.

4. වක්බූ සම්ඩස්ස, සෝත සම්ඩස්ස, සානා සම්ඩස්ස, ජේව්හා සම්ඩස්ස, කාය සම්ඩස්ස, මනෝ සම්ඩස්ස යන ස්ථර්ය හය

ඇස, රුපය හා විශ්දේශ්‍යාණය යන කරුණු තුනෙහි එකතුවෙන් වක්බූ සම්ඩස්සය උපදී. සෝතාදී සෙසු සම්ඩස්ස පිළිබඳ ව ද මෙසේ ම ය. ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප (මධුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ වක්බූ සම්ඩස්ස ආදි ස්ථර්ය හයෙහි තාශ්ණාව තිසා බව නුවණීන් මෙනෙහි කරයි.

5. වක්බූ සම්ඩස්සරා වේදනා, සෝත සම්ඩස්සරා වේදනා, සානා සම්ඩස්සරා වේදනා, ජේව්හා සම්ඩස්සරා වේදනා, කාය සම්ඩස්සරා වේදනා, මනෝ සම්ඩස්සරා වේදනා යන වේදනා හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ ඇස, රුපය, විශ්දේශ්‍යාණය හා ස්ථර්ය ඇසුරින් හටගන්නා වේදනා පිළිබඳ තාශ්ණාව තිසා බව නුවණීන් මෙනෙහි කරයි. සෝත සම්ඩස්සරා වේදනා ආදි සෙසු වේදනා පිළිබඳ ව ද මෙසේ ය.

6. රුප සක්දේශ්‍යා, සද්ද සක්දේශ්‍යා, ගන්ධ සක්දේශ්‍යා, රස සක්දේශ්‍යා, එෂාචිත්‍රි සක්දේශ්‍යා, ධම්ම සක්දේශ්‍යා යන හැඳිනීම් හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ ඇස, රුප, විශ්දේශ්‍යාණ, එස්ස, වේදනා ඇසුරින් හටගන්නා රුප සක්දේශ්‍යා විෂයයෙහි බව නුවණීන් මෙනෙහි කරයි. සද්ද සක්දේශ්‍යා ආදි සෙසු සක්දේශ්‍යා පිළිබඳ ව ද මෙසේ ම දත් යුතු ය.

7. රුප සක්දේවේතනා, සද්ද සක්දේවේතනා, ගන්ධ සක්දේවේතනා, රස සක්දේවේතනා, එෂාචිත්‍රි සක්දේවේතනා, ධම්ම සක්දේවේතනා යන වේතනා, සිතිවිලි හෙවත් සංස්කාර හය

ඇසි, රුප, වික්ද්‍යාණ, එස්සි, වේදනා, සක්ද්‍යා යන රුප, වේදනා, සක්ද්‍යා, වික්ද්‍යාණ ඇසුරින් හටගන්නා ටෙතනා මෙයින් කියැවේ. ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටින්නේ සක්ද්‍යාවෙතනා විෂයයෙහි බව තුවණීන් මෙනෙහි කරයි. සද්ධ සක්ද්‍යාවෙතනා ආදි සෙසු වෙතනා පිළිබඳ ව ද මෙසේ ම ය.

8. රුප තණ්හා, සද්ධ තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, එශටයුතු තණ්හා, ධම්ම තණ්හා යන රුපාදි බාහිර අරමුණු පිළිබඳ ආගා හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප (මධුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටා සිටින්නේ රුපය පිළිබඳ ආගාව නිසා බව තුවණීන් මෙනෙහි කරයි. සද්ධ තණ්හා ආදි සෙසු ආගාවන් පිළිබඳ ව ද එසේ ම ය.

9. රුප විතක්ක, සද්ධ විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, එශටයුතු විතක්ක, ධම්ම විතක්ක යන විතර්ක හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටා සිටින්නේ රුපාදි විතර්ක හය පිළිබඳ තාශ්ණාව නිසා බව තුවණීන් යළි යළින් මෙනෙහි කරයි.

10. රුප විවාර, සද්ධ විවාර, ගන්ධ විවාර, රස විවාර, එශටයුතු විවාර, ධම්ම විවාර යන විවාර හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප (මධුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටා සිටින්නේ රුප විවාර ආදි විවාර හය විෂයයෙහි තාශ්ණාව හෙවත් ඇල්ම නිසා බව තුවණීන් මෙනෙහි කරයි.

යමෙකුට ලොව පවත්නා ඕනෑ ම දෙයක් පිළිබඳ තාශ්ණාවක් හටගනී නම් රට මූල් වන්නේ ඉහත කි කරුණු හැවත් කිසියම් කරුණකට ය. මෙමගින් විතක සන්තානයෙහි තාශ්ණාව ජනිත වන සියලු ම ආකාර ඉතා පැහැදිලි ව මෙන් ම සවිස්තරාත්මක ව සඳහන් ව ඇත. දුක්ඛ සමුද්‍ය සත්‍යය පිළිබඳ ව දැක්වෙන මෙම විශ්‍යාහය මගින් බුදුදහමේ හේතුව්ල සිද්ධාත්තය ද ප්‍රකට වේ. එනම් දුක් හටගන්නේ තාශ්ණාව නිසා ය යන අදහසයි.

දුක්ඛ නිරෝධ සත්‍යයෙන් දැක්වෙන්නේ දුක් නිරුද්ධ කිරීමට අදාළ කරුණු ය. ඒ අනුව ඉහත දැක්වූ වක්බූ ආදි ආධ්‍යාත්මික ආයතන, රුපාදි බාහිර ආයතන, වක්බූ වික්ද්‍යාණය ආදි වික්ද්‍යාණ හය, වක්බූ සම්ථස්සය ආදි ස්පර්ශ, වක්බූ සම්ථස්සජා වේදනාව ආදි වේදනා, රුප සක්ද්‍යාව ආදි සක්ද්‍යා, රුප සක්ද්‍යාවෙතනාව ආදි ටෙතනා, රුප තණ්හාව ආදි තාශ්ණා, රුප විතක්කය ආදි විතර්ක, රුප විවාරය ආදි විවාර යන හය බැඟින් වූ කරුණු දහය අරහයා හැට තැනෙක්හි පවත්නා තාශ්ණාව නිරුද්ධ වන්නේ ද එකි ස්ථානයන්හි ම බව අවධාරණය කෙරේ. මින් දැක්වෙන්නේ තාශ්ණාව හෙවත් දුක් හට ගත්තේ යම් තැනෙක්හි ද එම තාශ්ණාව හෙවත් දුක් නිරුද්ධ වන්නේ ද එම ස්ථානයන්හි ම බවයි. මෙකි යථාර්ථය තුවණීන් මෙනෙහි කිරීමට මෙමගින් අනුශාසනා කෙරේ.

දුක්ඛනිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය හෙවත් මාර්ග සත්‍යය වශයෙන් දැක්වෙන්නේ සම්මාදිවිධි, සම්මා සංක්පේෂ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආල්ව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග අවෙන් දුත් ආර්ය මාර්ගයයි. මෙහි දී එම අංග එකිනෙකක් සවිස්තරාත්මක ව දක්වා තිබේ. නිර්වාණාවබේදය සඳහා බුදුරුදුන් වදාළ ඉගැන්වීම් රසක් මෙම අංග අවෙහි ඇතුළත් ව ඇත. සක්කාය දිවිධිය නමැති පළමු සංයෝගනය පිරිසිද දැන ගැනීමේ මාවත වශයෙන් ද දක්වා ඇත්තේ මෙම ආර්ය අශ්වාංශික මාර්ගයයි. ඇත, නැත හෙවත් ගාස්වත, උච්චේද යන අන්තර්ධ්‍යය දුරු කොට මධ්‍යම ප්‍රතිපදාව ලෙස ඉගැන්වෙන මාර්ග සත්‍යයට අයත් කරුණු තුවණීන් සම්මරුණය කිරීමෙන් ධර්මයන් අරහයා තව දුරටත් ඇානය උපදී. එමගින් සපර අනාදිමත් කාලයක් වර්ධනය කරමින් පැමිණි සූහ, සුබ, තිත්ත, ආත්ම යන සතර විපල්ලාස දුරු වි දුකින් නිදහස් වීම සඳහා වූ ඇානය වර්ධනය වේ.

ඉහත දැක්වූ වතුරාර්ය සත්‍යයට අයත් අංග සතර අනෙකාන් වශයෙන් සම්බන්ධතාවක් දක්වයි. එනම් දුක් පිළිබඳ අවබෝධය ලැබූ පමණට දුක්ඛ සමුද්‍ය හෙවත් දුක් හේතුව වූ තාශ්ණාව පිළිබඳ ව

අවබෝධ වී දුක්ඛ නිරෝධය වූ නිවන පිළිබඳ අනිරැවියක් ජනිත ව මාර්ගය වූ ආර්ය අඡ්ටාංගික මාවතෙහි ගමන් කිරීම ද සිදු වේ. වතුරාර්ය සත්‍යයෙහි දුක පිළිබඳ විශ්‍යහයේදී හේතුවේ සිද්ධාන්තය පිළිබඳ සංක්ෂීප්ත විශ්‍යය ද ඇතුළත් වේ. එනම් 'තාශ්ණාව ඇති විට දුක ඇති වේ. තාශ්ණාව නැති වීමෙන් දුක නැති වේ ය. තාශ්ණාව ඉපදීමෙන් දුක උපදී, තාශ්ණාව නිරැද්ධ වීමෙන් තාශ්ණාව නිරැද්ධ වේ ය යන සිද්ධාන්තයයි (අස්ථිම් සති ඉදා භාවිත අස්ථිම් අසති ඉදා භාවිත ඉමස්ස උප්පාදා ඉදා උප්ප්‍රජ්‍යාති, ඉමස්ස නිරෝධීයි).

1. අනිවිවතො අනුපස්සන්තො නිවිවසයුදුකුදා පර්හති.
2. දුක්ඛතො අනුපස්සන්තො සුබසයුදුකුදා පර්හති.
3. අනත්තතො අනුපස්සන්තො අත්තසයුදුකුදා පර්හති.
4. තිබින්දතො නතදීං පර්හති.
5. විරජ්‍යන්තො රාග පර්හති.
6. නිරෝධෙන්තො සමුදය පර්හති.
7. පටිනිස්සන්තො ආදාන පර්හති.

සතර සතිපටිධානයට අනුගත ව රුපාදි ස්කන්ධ අනිත්‍ය වශයෙන් නුවණීන් බැලීමෙන් නිත්‍ය සංයුත්ව ද දුක් වශයෙන් බැලීමෙන් සුබ සංයුත්ව ද අනාත්ම වශයෙන් බැලීමෙන් ආත්ම සංයුත්ව ද නිබින්ද (කළකිරීම්) වශයෙන් බැලීමෙන් නතදීය (ඇලීම්) ද විරජ්‍ය (නොඇලීම්) වශයෙන් බැලීමෙන් රාග ද නිරෝධ වශයෙන් බැලීමෙන් සමුදය (හටුනීම්) ද පටිනිස්සග්ග (අත්හැරීම්) වශයෙන් බැලීමෙන් ආදානය (දැඩි ව අල්වා ගැනීම්) ද අතහරියි. අනිත්‍ය ආදි සත් ආකාරයෙන් කාය, වේදනා, විත්ත, ධම්ම පිළිබඳ ව සම්මරුණය කිරීමෙන් සිහිය හා නුවණ වැඩෙන අතර එම නුවණීන් යළි යළිත් කායාදි ස්කන්ධ පංචකය නුවණීන් දකියි. ස්කන්ධ පංචකය පිරිසිද දැන ර්ව ඇල්ම සපුරා දුරුකොට සහර දුකින් නිදහස් වීමේ ජ්‍යෙන් මාවත මෙම සතර සතිපටිධානයෙන් පැහැදිලි කොට ඇත. එම නිසා භාග්‍යවතුන් වහන්සේ සතර සතිපටිධානය කුඩාරායිය වශයෙන් කුසලරාසි සූත්‍රයෙහි දී හඳුන්වා දෙනි (කුසලරාසිති හික්ංවේ, වදමානෙනා වත්තාරෝ සතිපටිධානෙන සම්මා වදමානෙනා වදයා).

කය, වේදනා හා සිත පිළිබඳ ව යළි යළිත් යොනිසොමනසිකාරයෙහි යෙදීමේ ප්‍රතිඵල වශයෙන් ජ්‍යෙන්සේ පවත්නා නිසරු බව යළි යළිත් ප්‍රකට වේයි. ඒ අනුව කය පෙණපිඩික් මෙන් ද වේදනාව දියුමුලක් මෙන් ද සයුදුකුදාව මිරිගුවක් මෙන් ද සංඛාර කෙසෙල් කදක් මෙන් ද සිත හෙවත් වියුදුකුදාණය මායාවක් ලෙස ද දකිමින් ජ්‍යෙන්සේ යථාර්ථය පසක් කර ගතියි. ඇලීම් ගැටීම්වලින් මිදි උප්ක්ෂාවෙන් යුතු ව ජ්‍යෙන්සේ දෙස යථාර්ථවාදී ව බැලීමට භුරු වේයි.

මහාසතිපටිධාන සූත්‍රයට අනුව ඉතා පැහැදිලි කරුණක් වන්තේ දුකින් නිදහස් වීමේ සම්පූර්ණ වැඩිහිටිවෙළ රදා පවත්නා ස්කන්ධ පංචකය සහිත පුද්ගලයා තුළ බවයි. කළයාණම්තු ආගුය, සද්ධරෘමගුවණය ආදි සාධක බාහිරින් ලැබුණ ද සසරින් මිමිමට අවශ්‍ය ක්‍රියාකාරීත්වය සත්ත්වය වෙත වූවකි. බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස දෙශීයාට දේශනා කලේ 'මේ බණියක් පමණ වූ සයුදුකුදා සහිත සිත සහිත කයෙහි ම ලෝකයන්, ලෝක සමුදයන්, ලෝක නිරෝධයන්, ලෝක නිරෝධගාමිනී පටිපදාවත් පනවන බවයි.' භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි දරුණ සම්පත්තියෙන් හා සිලයෙන් යුතුව සතිපටිධානය සම්පූර්ණ කළ පමණට ප්‍රයාව දියුණු වන අතර එපමණට සද්ධා, විරිය, සමාධි ආදි සෙසු ඉන්දිය ධර්මයන් ද සම්පූර්ණත්වයට පත් වේ.

අවිජ්‍රා සූත්‍රයට අනුව සතර සතිපටිධානය නිසි ලෙස වැඩෙන්නේ ත්‍රිවිධ සුවරිතය ඇති විටයි. ත්‍රිවිධ සුවරිත සම්පූර්ණ වීමට ඉන්දිය සංවරයන් ඉන්දිය සංවරය සඳහා සතිසම්පර්කයුදුයන් සතිසම්පර්කයුදුය සඳහා යොනිසො මනසිකාරයන් යොනිසො මනසිකාරය සඳහා ගුද්ධාවත් සඳහා සද්ධරෘමගුවණයන් සද්ධරෘමගුවණය සඳහා කළයාණම්තු ආගුයන් අවශ්‍ය කෙරේ. කළයාණම්තු ආගුය ඇති විට සද්ධරෘමගුවණය ලැබේ එයින් ගුද්ධාවත් ගුද්ධාවෙන් යොනිසො මනසිකාරයන් යොනිසො මනසිකාරයන් සතිසම්පර්කයුදුයන් සතිසම්පර්කයුදුය සතිසම්පර්කයුදුයයෙන් ඉන්දිය සංවරයන් ඉන්දිය සංවරයෙන් ත්‍රිවිධ

සුවරිතයන් ත්‍රිවිධ සුවරිතයෙන් සතර සතිපටිඝාතයන් සත්ත බොජ්කංගත් පරිපූරණත්වයන් පත් ව විද්‍යාව්‍යුක්තිය සාක්ෂාත් වේ. මෙලෙස විද්‍යාව්‍යුක්තිය නිෂ්චාව කොට ඇති සම්බුදු දහම් මගෙහි සියලු ගුණරුවන්හි ප්‍රධාන සාධකය වන්නේ කලුණාණමිතු ආගුයයි. ඩුදෙක් කලුණාණ මිත්‍රයන් සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර කලුණාණමිත්‍රයන් හඳුනා ගැනීමටත් ඔවුන්ගේ ගුණයට ගරුකිරීමටත් ඔවුන් වෙතින් තම දිවිමගට ආලේංකයක් වූ සද්ධරෘම ප්‍රතිලාභය ලාඟා කර ගැනීමටත් අප දක්ෂ විය යුතු ය. බුද්ධීමත් විය යුතු ය. අනතිමානී විය යුතු ය. කෙටියෙන් කිවහොත් (කරණීය) මෙත්ත සූත්‍රයෙහි ඇති ගුණාංගන්ගෙන් සමන්විත විය යුතු ය. මෙකි සියලු ගුණ දහමිනි උසස් ම ප්‍රතිථලය වන්නේ ප්‍රයුව දියුණු වී දුකින් නිදහස්වීමයි. එහි දී රුප, වේදනා, සක්ෂේක්ෂා, සංඛාර, විශ්ෂේක්ෂාණ යන ස්කන්ධ පංචකය ක්ෂණීකව හටගෙන ඉතිරි නැතිව නිරද්ද වන බව මැනැවීන් ප්‍රකට වේ. ඒ අතර ධාතු, ආයතන, ඉත්දිය, නාමරුප ආද නම්වලින් සඳහන් වන ජීවිතයේ පැවැත්ම විස්තර කෙරෙන සෙසු ධර්මයන්හි ද පවත්නා අනිත්‍ය, අනාත්ම, යන ත්‍රිලක්ෂණය මැනැවීන් ප්‍රත්‍යක්ෂ වේ. මෙම අවබෝධය ලබනු වස් අප්‍රමාදී ව ක්‍රියා කිරීම ක්ෂණ සම්පත්තිය ලද බුද්ධීමත් සැමගේ ප්‍රධාන ජීවිත ඉලක්කය විය යුතු ය.

එබ සැමට තෙරුවන් සරණයි !

වෙත්වා සවිසිත හැමකල් නිදුකී !

කැලිගෝනීයාලේ, පැසැදිනාහි ලොස් ඇන්ජේෂ් බොඳ්ංඡ විහාරස්ථානයේ

ඩ්.ව. 2560 මැයින් මස (2017 මාර්තු 26 වන ඉරුදින)

ගෞතම සම්බුදු සඡුනෙහි සනාතන රැකවරණය උදෙසා පැවැත්වෙන

භාවනා සම්භාෂණය 2

(UD)